



**ශ්‍රී ලංකා මහ බැංකුව**  
**இலங்கை மத்திய வங்கி**  
**CENTRAL BANK OF SRI LANKA**

**සන්නිවේදන දෙපාර්තමේන්තුව**

30, ජනාධිපති මාවත, කොළඹ 01, ශ්‍රී ලංකාව  
 දුරකථන අංක: 2477424, 2477423, 2477311  
 ෆැක්ස්: 2346257, 2477739  
 ඊ-මේල්: [dcommunications@cbsl.lk](mailto:dcommunications@cbsl.lk), [communications@cbsl.lk](mailto:communications@cbsl.lk)  
 වෙබ් අඩවිය: [www.cbsl.gov.lk](http://www.cbsl.gov.lk)

# පුවත්පත් නිවේදනය

**නිකුත් කළේ** මූල්‍ය බුද්ධි ඒකකය  
**දිනය** 2012 අගෝස්තු මස 02 වැනි දින

ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය මොංගෝලියා, රුසියා, සෞදි අරාබියා හා ඇමරිකා එක්සත් ජනපද මූල්‍ය බුද්ධි ඒකකයන් සමග අවබෝධතා ගිවිසුම් වලට අත්සන් තබයි.

මුදල් විශුද්ධිකරණය හා ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම සම්බන්ධ සැකකටයුතු පුද්ගලයන් පිළිබඳ විමර්ශන සිදුකිරීමට හා ඔවුන්ට එරෙහිව නඩු පැවරීමට පහසුකම් සැලසීම සඳහා තොරතුරු හුවමාරු කරගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය (ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය) මොංගෝලියානු මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය (Financial Information Unit of Bank of Mongolia), රුසියානු සමූහාණ්ඩුවේ මූල්‍ය බුද්ධි ඒකකය (Federal Financial Monitoring Service of Russian Federation), සෞදි අරාබියානු මූල්‍ය බුද්ධි ඒකකය (Saudi Arabia Financial Investigation Unit) සහ ඇමරිකා එක්සත් ජනපද මූල්‍ය බුද්ධි ඒකකය (Financial Crimes Enforcement Network of USA) සමග අවබෝධතා ගිවිසුම් අත්සන් කරන ලදී. 2006 අංක 6 දරණ මූල්‍ය ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ විධිවිධාන ප්‍රකාරව මෙම අවබෝධතා ගිවිසුම් අත්සන් තැබීම සිදුකෙරුණි. මුදල් විශුද්ධිකරණය හා ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම බොහෝ විට ජාත්‍යන්තර සබඳතා සහිතව සිදුවන ක්‍රියාකාරකම් වේ. එම නිසා, මෙවැනි නීත්‍යානුකූල නොවන ක්‍රියාකාරකම් වලට එරෙහිව කටයුතු කිරීමේදී මූල්‍ය බුද්ධි ඒකකයන් ජාත්‍යන්තර වශයෙන් සංවිධානය වීම අවශ්‍ය වේ. ඒ අනුව, ලොව පුරා විසිරී ඇති මූල්‍ය බුද්ධි ඒකක එකිනෙකා අතර සම්බන්ධීකරණය හා තොරතුරු හුවමාරු කරගැනීම සඳහා අවබෝධතා ගිවිසුම් උපයෝගී කර ගනී.

මෙම අවබෝධතා ගිවිසුම් සමග ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය විසින් අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුම් ගනන 20 දක්වා ඉහළ ගොස් ඇත. මෙයට පෙර ඕස්ට්‍රේලියාව, බෙල්ජියම, බංගලාදේශය, කැනඩාව, ඉන්දියාව, මලයාසියාව, දකුණු කොරියාව, ඉන්දුනීසියාව, පිලිපීනය, ඇෆ්ගනිස්තානය, නේපාලය, කාම්බෝජය, ඊජිප්, ස්ලෝවේනියාව, දකුණු අප්‍රිකාව සහ සොලමන් දූපත් මූල්‍ය බුද්ධි ඒකකයන් සමග අවබෝධතා ගිවිසුම් වලට එළඹ ඇත.